



ශ්‍රී ලංකා විවෘත විශ්වව්‍යාලය

අධ්‍යාපන පිළිය

විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනාපත් උපාධි වැඩසටහන 2020/2021
අවසාන පරීක්ෂණය - 2022

SNPA608- විශේෂ අවශ්‍යතා අධ්‍යාපනයේ ප්‍රමාණක්මක පරිදේශණ ක්‍රම

කාලය - පැය කුන (03) දි.

දිනය : 2022.09.11

වේලාව : ප.ව.09.30 - ප.ව.12.30 දක්වා

ප්‍රශ්න අංක 01 සහ කවත් ප්‍රශ්න තුනකට (03) පිළිතුරු සපයන්න.

01. ශ්‍රී ලංකා විවෘත විශ්වව්‍යාලයේ අධ්‍යාපන පියෙක් විශේෂ අවශ්‍යතා අධ්‍යාපන අධ්‍යායනාංශය මගින් විශේෂ අධ්‍යාපන ගුරුවරුන් අතර පරිදේශණ තරගයක් පැවැත්වීමට අදහස් කරගෙන ඇති අතර, පරිදේශණ අධ්‍යායන සිදු කිරීම සඳහා ගුරුවරුන්ගේ පරිදේශණ යෝජනා කැදවා ඇත. ගුරුවරුන්ගේ පහත දැක්වෙන තේමා ඔස්සේ පරිදේශණ යෝජනා ඉදිරිපත් කළ හැකිය.

- අ. ඔව්‍ය පරාසිය අක්‍රමකාව/ බිඛුන් සිනැඩ්මය/ අවධාන උගතාකා අක්‍රමකාව. (Autism Spectrum Disorder/Down Syndrome/Attention Deficit Hyperactivity Disorder)
- ආ. සූහග සහ දක්ෂ දරුවන් (Gifted and Talented Children)
- ඇ. අන්තර්කරණ පන්ති කාමරය (Inclusive Classroom)
- ඈ. පුද්ගලිකරණ අධ්‍යාපන සැලසුම/ සංක්‍රමණ සැලසුම (Individualized Education Plan/Transition Plan)
- ඉ. සහය තාක්ෂණයන් (Assistive Technologies)
 - (i) ලබාදී ඇති තේමාවලට අදාළව ඔබ විසින් තෝරාගත් පරිදේශණ ගැටලුව සඳහන් කරන්න. එම තෝරාගත් පරිදේශණ ගැටලුව සනාථ කිරීම සඳහා සාක්ෂි ලබා දෙන්න. (ලකුණු 05)
 - (ii) එම තෝරාගත් ගැටලුව අධ්‍යායනය කිරීමේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 04)
 - (iii) අධ්‍යායනයේ ප්‍රධාන අරමුණ සඳහන් කර සූචිගේ පරිදේශණ අරමුණු/ පරිදේශණ ප්‍රශ්න තුනක් (03) සකස් කරන්න. (ලකුණු 09)

- (iv) තෝරාගත් ගැටුවේ අධ්‍යායනය කිරීම සඳහා සුදුසු ප්‍රමාණාත්මක පර්යේෂණ පිරි සැලසුමක් තෝරාගෙන, ජේතු දෙකක් (02) සහිතව එය සාධාරණීකරණය කරන්න. (ලකුණු 04)
- (v) ඔබ විසින් තෝරා ගැනීමට අප්පේක්ෂිත නියැදිය සඳහන් කර, යෝජනා කළ හැකි නියැදිමේ ක්‍රමය සාධාරණීකරණය කරන්න. (ලකුණු 05)
- (vi) ඔබ විසින් යෝජනා කරනු ලබන දත්ත රස් කිරීමේ උපකරණ සඳහන් කර අධ්‍යායනයේ අරමුණු ඉමු කර ගැනීම සඳහා ඒවායෙහි ඇති යෝග්‍යතාවය සාධාරණීකරණය කරන්න. (ලකුණු 06)
- (vii) අධ්‍යායනය සඳහා ඔබ විසින් යෝජනා කරනු ලබන දත්ත විශ්ලේෂණ ක්‍රම සඳහන් කර එහි අදාළත්වය සාධාරණීකරණය කරන්න. (ලකුණු 03)
- (viii) ඔබගේ පර්යේෂණ අධ්‍යායනයේ සීමාවන් හතරක් (04) සඳහන් කරන්න. (ලකුණු 04)
(ලකුණු 40)

02. සම්ක්ෂණ පර්යේෂණ පිරිසැලසුම, සහසම්බන්ධතාත්මක පර්යේෂණ පිරිසැලසුම, හා සම්පරික්ෂණාත්මක පර්යේෂණ පිරිසැලසුම යන පිරිසැලසුම අතරින් දෙකක් (02) ඔබගේ රුවිය අනුව තෝරා ගෙන පහත දැක්වෙන අංග යටතේ නිදුසුන් දක්වමින් සන්සන්දනය කරන්න.
- (i) පර්යේෂණ පිරිසැලසුම දෙකකි (02) ප්‍රධාන අරමුණ (ලකුණු 06)
 - (ii) තෝරාගත් පිරිසැලසුම්වල සුවිශේෂී ලක්ෂණ තුනක් (03) (ලකුණු 07)
 - (iii) තෝරාගත් සූම පර්යේෂණ පිරිසැලසුමකම ඇති ප්‍රබලතා තුනක් (03) සහ සීමාකම තුනක් (03) (ලකුණු 07)
03. (i) නිදුසුන් තුනක් (03) ආයුර්ධනී සයමහාවී සහ අසම්හාවී නියදීමේ ක්‍රමවල ප්‍රධාන වෙනස්කම් පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (ii) ප්‍රමාණාත්මක පර්යේෂණ අධ්‍යායන සඳහා සුවිශේෂී වගයෙන් යොදා ගතු ලබන විවිධ නියැදිමේ ක්‍රම දෙකක් (02) විස්තර කර, එම ක්‍රම තෝරාගත් අධ්‍යායනයක් නියැදිය සුදුසු දිය හැකි ගැටුව තුනක් (03) පැහැදිලි කර, එම ගැටුව අවම කර ගැනීම සඳහා මුළුණ දිය හැකි ගැටුව තුනක් (03) පැහැදිලි කර, එම ගැටුව අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි පියවර තුනක් (03) යෝජනා කරන්න. (ලකුණු 07)
 - (iii) ප්‍රමාණාත්මක පර්යේෂණවල දී නියැදියක් තෝරා ගැනීමේ දී පර්යේෂකයන් විසින් මුළුණ දිය හැකි ගැටුව තුනක් (03) පැහැදිලි කර, එම ගැටුව අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි පියවර තුනක් (03) යෝජනා කරන්න. (ලකුණු 07)

04. (i) විශේෂ අවශ්‍යතා අධ්‍යාපන පර්යේෂණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශය යෝගා වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (ii) ප්‍රමාණාත්මක පර්යේෂණ අධ්‍යයනවලදී යොදා ගත හැකි විවිධ දත්ත රස් කිරීමේ ප්‍රමාණාත්මක පර්යේෂණ අධ්‍යයනකින් (02) විස්තර කර, තෝරාගත් අධ්‍යයනයකදී ඒවා යොදා ගන්නේ කෙසේදැයි නිදුසුන් සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 07)
- (iii) ප්‍රමාණාත්මක දත්ත රස් කිරීමේ දී පර්යේෂකයන් විසින් මූෂ්‍රණ දිය හැකි ගැටපු තුනක් (03) පැහැදිලි කර එම ගැටපු අවම කිරීම සඳහා යොදා ගත හැකි පියවර තුනක් (03) යෝජනා කරන්න. (ලකුණු 07)
05. (i) ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත විශ්ලේෂණ ක්‍රම අතර ඇති ප්‍රධාන වෙනස්කම තුනක් (03), නිදුසුන් තුනක් (03) සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (ii) විශේෂ අවශ්‍යතා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ ක්‍රියාත්මක කිරීමේ දී ඔබහට යොදා ගත හැකි දත්ත විශ්ලේෂණ ක්‍රම නිදුසුන් තුනක් (03) ඇසුරින් විස්තර කරන්න. (ලකුණු 07)
- (iii) ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණයේ දී පර්යේෂකයන් විසින් මූෂ්‍රණ පැහැදිලි තුනක් (03) පැහැදිලි කොට, එම ගැටපු අවම කිරීම සඳහා යොදා ගත හැකි පියවර තුනක් (03) යෝජනා කරන්න. (ලකුණු 07)
- (මුළු ලකුණු =100)

හිමිකම ඇවිරිණි.